

රජය විසින් ක්‍රියාත්මක කරන කරනු ලබන MSME හා සම්බන්ධ ණය යෝජනා ක්‍රමයන්ගේ සාරාංශය

#	ණය යෝජනා ක්‍රම	සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය ණය යෝජනා ක්‍රම (SMELoC) ව්‍යාපෘතිය	සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය වැඩිදියුණු කිරීමේ මූල්‍ය ව්‍යාපෘතිය - සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය ණය යෝජනා ක්‍රමය 2 (SMELOC2)	ශ්‍රී ලංකාවේ ක්ෂුද්‍ර, කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය (MSME) අංශය නැවත බල ගැන්වීම සඳහා වන ණය පහසුකම	
				ණය සංරචක I: දැනට පවතින හා අළුතින් ආරම්භ කරන ක්ෂුද්‍ර, සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය ශක්තිමත් කිරීම	ණය සංරචක II: අක්‍රීය ණය කාණ්ඩය යටතේ ඇති ක්ෂුද්‍ර, සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය සඳහා සහයවීම
1	සුදුසුකම් සහිත කාණ්ඩ/ප්‍රතිලාභීන්	සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායයන් (SMEs)	ක්ෂුද්‍ර, සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායයන් (MSMEs)	ක්‍රියාත්මක මට්ටමේ පවතින ක්ෂුද්‍ර, කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායයන්	ක්‍රියාකාරී නොවන ණයකරුවන් (NPL) ලෙස වර්ග කලද ක්‍රියාත්මක මට්ටමේ පවතින ක්ෂුද්‍ර, සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායයන්
2	සුදුසුකම් සහිත අංශ	වෙළඳාම, බදු හා කුලී ව්‍යාපාරයන් හැර අනෙකුත් සියළු අංශයන්	කෘෂිකර්මාන්ත, සංචාරක, නිෂ්පාදන, තාක්ෂණික, අපනයන-අභිමුඛ අංශයන්ට අයත් ක්ෂුද්‍ර, කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායයන් හා කාන්තාවන් විසින් මෙහෙයවන ලද ඕනෑම ක්ෂුද්‍ර, කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායයන්	නිෂ්පාදන, ඉදිකිරීම්, අපනයන-අභිමුඛ, ඇඟළුම්, කෘෂිකර්මාන්ත හා කෘෂි මූලික කර්මාන්ත අංශයන්හි ක්ෂුද්‍ර, සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායයන්ට හා කාන්තාවන් විසින් මෙහෙයවන ඕනෑම ක්ෂුද්‍ර, සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායයන්	මෑතකදී සිදුවූ ආර්ථික පසුබෑමේ ප්‍රතිඵලයක් ලෙස ගෙවා අවසන් නොකරන ලද පවත්නා ණය හේතුවෙන් ක්‍රියාකාරී නොවන ණයකරුවන් ලෙස වර්ග කලද ක්‍රියාත්මක මට්ටමේ පවතින ක්ෂුද්‍ර, සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායයන් (සම්පූර්ණයෙන් වසා දමන ලද ක්ෂුද්‍ර, සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායයන් අයත් නොවේ)
3	ණය වර්ගය	ආයෝජන ණය, කාරක ප්‍රාග්ධන ණය, ඒකාබද්ධ (ආයෝජන + කාරක ප්‍රාග්ධනය)	කාරක ප්‍රාග්ධනය ණය	ආයෝජන ණය	කාරක ප්‍රාග්ධන ණය
4	අරමුදල් මූලාශ්‍රය	ආසියානු සංවර්ධන බැංකුව (ADB)	ආසියානු සංවර්ධන බැංකුව (ADB)	ශ්‍රී ලංකා රජය (GoSL)	ශ්‍රී ලංකා රජය (GoSL)
5	සුදුසුකම් නිර්ණායකයන්	<p>(i) ව්‍යවසායයන් ලියාපදිංචි කර තිබිය යුතුය. විධිමත් ලෙස ලියාපදිංචි කර නොමැති ණය ඉල්ලුම්කරුවන් හට සමාගම් රෙජිස්ට්‍රාර් ආයතනය හෝ අදාළ දේශීය රජයේ ආයතනයන් විසින් ඔවුන්ගේ ව්‍යාපාර ලියාපදිංචි කිරීමේ ඉල්ලුම්පත්‍රය පිළිගෙන ඇති බවට අදාළ සාක්ෂි ඉදිරිපත් කල හැක.</p> <p>(ii) ණය ඉල්ලුම්කරුවන් (මව් සමාගම හා ඕනෑම අනුබද්ධිත ආයතනයක්) සතුව රුපියල් මිලියන 1,000 වඩා අඩු වාර්ෂික පිරිවැටුමක් හා 200 කට අඩු සේවක පිරිසක් පැවතිය යුතුය.</p>	<p>(i) ව්‍යවසායයන් ලියාපදිංචි කර තිබිය යුතුය. විධිමත් ලෙස ලියාපදිංචි කර නොමැති ණය ඉල්ලුම්කරුවන් හට සමාගම් රෙජිස්ට්‍රාර් ආයතනය හෝ අදාළ දේශීය රජයේ ආයතනයන් විසින් ඔවුන්ගේ ව්‍යාපාර ලියාපදිංචි කිරීමේ ඉල්ලුම්පත්‍රය පිළිගෙන ඇති බවට අදාළ සාක්ෂි ඉදිරිපත් කල හැක.</p> <p>(ii) ණය ඉල්ලුම්කරුවන් (මව් සමාගම හා ඕනෑම අනුබද්ධිත ආයතනයක්) සතුව රුපියල් මිලියන 1,000 වඩා අඩු වාර්ෂික පිරිවැටුමක් හා 200 කට අඩු සේවක පිරිසක් පැවතිය යුතුය.</p>	<p>(i) ව්‍යවසායයන් ලියාපදිංචි කර තිබිය යුතුය. විධිමත් ලෙස ලියාපදිංචි කර නොමැති ණය ඉල්ලුම්කරුවන් හට සමාගම් රෙජිස්ට්‍රාර් ආයතනය හෝ අදාළ දේශීය රජයේ ආයතනයන් විසින් ඔවුන්ගේ ව්‍යාපාර ලියාපදිංචි කිරීමේ ඉල්ලුම්පත්‍රය පිළිගෙන ඇති බවට අදාළ සාක්ෂි ඉදිරිපත් කල හැක.</p> <p>(ii) ණය ඉල්ලුම්කරුවන් (මව් සමාගම හා ඕනෑම අනුබද්ධිත ආයතනයක්) සතුව රුපියල් මිලියන 1,000 වඩා අඩු වාර්ෂික පිරිවැටුමක් හා 200 කට අඩු සේවක පිරිසක් පැවතිය යුතුය.</p>	<p>ණය සංරචක I හි සඳහන් වන සුදුසුකම් නිර්ණායකයන්ට අමතරව පහත සඳහන් කරුණු ද ණය සංරචක II සඳහා අදාළ වේ:</p> <p>(i) මෑතකදී සිදුවූ ආර්ථික පසුබෑමේ ප්‍රතිඵලයක් ලෙස ගෙවා අවසන් නොකරන ලද පවත්නා ණය හේතුවෙන් ක්‍රියාකාරී නොවන ණයකරුවන් ලෙස වර්ග කලද ක්‍රියාත්මක මට්ටමේ පවතින ක්ෂුද්‍ර, සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායයන් මෙම සංරචකය යටතේ ණය ලබා ගැනීමට සුදුසුකම් ලබයි. සම්පූර්ණයෙන් වසා දමන ලද ක්ෂුද්‍ර, සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායයන් අයත් නොවේ.</p> <p>(ii) අනෙකුත් පුද්ගලික/ව්‍යාපාරික ණය සඳහා ඇපකරුවන් වීම හේතුවෙන් ක්‍රියාකාරී නොවන ණයකරුවන් බවට පත්වූ පුද්ගලයන්/ක්ෂුද්‍ර, සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායයන් සඳහා ප්‍රමුඛත්වය ලබා දිය යුතුය.</p> <p>(iii) හිතාමතා පැහැර හරින ලද අය, ගත් ණය අදාළ අරමුණට හැර වෙනත් අරමුණු සඳහා භාවිතා කිරීම නිසා වරදකරුවන් වූවන්, වංචා කිරීම හේතුවෙන් වරදකරුවන් වූවන් නොසලකා හැරිය යුතුය.</p>

6	ක්‍රියාත්මක කරනු ලබන බලපත්‍රලාභී බැංකු ආයතන (රාජ්‍ය හා පෞද්ගලික)	<ol style="list-style-type: none"> <li>1. ලංකා බැංකුව</li> <li>2. මහජන බැංකුව</li> <li>3. ප්‍රාදේශීය සංවර්ධන බැංකුව</li> <li>4. හැටන් නැෂනල් බැංකුව</li> <li>5. සෙලාන් බැංකුව</li> <li>6. සම්පත් බැංකුව</li> <li>7. කොමර්ෂල් බැංකුව</li> <li>8. DFCC බැංකුව</li> <li>9. ජාතික සංවර්ධන බැංකුව</li> <li>10. නේෂන්ස් ට්‍රස්ට් බැංකුව</li> <li>11. සණස සංවර්ධන බැංකුව</li> <li>12. යුනියන් බැංකුව</li> <li>13. පැන් ඒෂියා බැංකුව</li> </ol>	<ol style="list-style-type: none"> <li>1. ලංකා බැංකුව</li> <li>2. මහජන බැංකුව</li> <li>3. ප්‍රාදේශීය සංවර්ධන බැංකුව</li> <li>4. හැටන් නැෂනල් බැංකුව</li> <li>5. සෙලාන් බැංකුව</li> <li>6. සම්පත් බැංකුව</li> <li>7. කොමර්ෂල් බැංකුව</li> <li>8. DFCC බැංකුව</li> <li>9. ජාතික සංවර්ධන බැංකුව</li> <li>10. නේෂන්ස් ට්‍රස්ට් බැංකුව</li> <li>11. සණස සංවර්ධන බැංකුව</li> <li>12. යුනියන් බැංකුව</li> <li>13. පැන් ඒෂියා බැංකුව</li> </ol>	<ol style="list-style-type: none"> <li>1. ලංකා බැංකුව</li> <li>2. මහජන බැංකුව</li> <li>3. ප්‍රාදේශීය සංවර්ධන බැංකුව</li> <li>4. හැටන් නැෂනල් බැංකුව</li> <li>5. සෙලාන් බැංකුව</li> <li>6. සම්පත් බැංකුව</li> <li>7. කොමර්ෂල් බැංකුව</li> <li>8. DFCC බැංකුව</li> <li>9. ජාතික සංවර්ධන බැංකුව</li> <li>10. නේෂන්ස් ට්‍රස්ට් බැංකුව</li> <li>11. සණස සංවර්ධන බැංකුව</li> <li>12. යුනියන් බැංකුව</li> <li>13. පැන් ඒෂියා බැංකුව</li> <li>14. රාජ්‍ය උකස් හා ආයෝජන බැංකුව</li> <li>15. කාර්ගිල්ස් බැංකුව</li> </ol>	
7	උපරිම ණය මුදල	රුපියල් මිලියන 50.0 - ණය කිහිපයක් රුපියල් මිලියන 50ක් දක්වා වුව ද ලබා ගත හැක.	රුපියල් මිලියන 10 - එක් ක්ෂුද්‍ර, සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායයකට ලබා ගත හැකි වන්නේ එක් ණය පහසුකමක් පමණි.	එක් ක්ෂුද්‍ර, සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායයක් සඳහා රුපියල් මිලියන 15කි -ක්ෂුද්‍ර, සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායයන් හට ලබා ගත හැකි වන්නේ එක් ණය පහසුකමක් පමණි.	එක් ක්ෂුද්‍ර, සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායයක් සඳහා උපරිම මිලියන 5කි - ක්ෂුද්‍ර, සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායයන් හට ලබා ගත හැකි වන්නේ එක් ණය පහසුකමක් පමණි.
8	පොලී අනුපාතය	(i) අරමුදල් ලබා ගැනීමේදී දැරූ පිරිවැය, පරිපාලන පිරිවැය, අවදානම් ආවරණය හා පොලී ආන්තිකයන් මත පදනම්ව සහභාගිත්ව මූල්‍ය ආයතන විසින් පොලී අනුපාතිකය තීරණය කරනු ලබයි.  (ii) වර්තමාන අනුපාතය උපරිම 10%	උපරිම 8%	උපරිම 7%	උපරිම 8%
9	සහන කාලය	උපරිම වසර 02	උපරිම මාස 06	උපරිම මාස 12	උපරිම මාස 06
10	ආපසු ගෙවීමේ කාලය	සාමාන්‍යයෙන් සහන කාලය ඇතුළුව අවුරුදු දහය (10) කි. කෙසේ වුවද, බැංකුව විසින් රජයට ණය ආපසු ගෙවීමේ දිනය සලකා බලා, උපරිම ණය ආපසු ගෙවීමේ කාලය වසර 05 ක් දක්වා අඩු කර ඇත.	සහන කාලය ඇතුළුව උපරිම අවුරුදු තුනකි (03)	සහන කාලය ඇතුළුව උපරිම අවුරුදු දහය(10) කි.	සහන කාලය ඇතුළුව උපරිම අවුරුදු පහ (05) කි.
11	ඇපකරුවන්/ ඇප අවශ්‍යතාව	(i) කාරක ප්‍රාග්ධන ණය සඳහා ඇපකර නොමැති විය යුතුය. (ii) ණය ලබා දීමේ හා ආපසු අයකර ගැනීමේ අවදානම අවම කර ගැනීම සඳහා සහභාගිත්ව මූල්‍යායතන (PFI) විසින් අනෙකුත් ණය සඳහා සුදුසු ඇපකර ලබා ගත යුතුය.	සහභාගිත්ව මූල්‍යායතනය (PFI) විසින් නිර්ණය කරනු ලබන පරිදි ඇපකර ලබා දිය යුතුය.	සහභාගිත්ව මූල්‍යායතනය (PFI) විසින් නිර්ණය කරනු ලබන පරිදි ඇපකර ලබා දිය යුතුය.	අදාළ ණය ගැනුම්කරුවන් විසින් බැංකුවට ඇපකර තබා ඇති දැනට පවතින වත්කම් නැවත තක්සේරු කිරීම මගින් හෝ නැවත තක්සේරු කරන ලද වත්කම් ප්‍රමාණවත් නොවන අවස්ථාවක අවදානම අවම කර ගැනීම සඳහා සහභාගිත්ව මූල්‍යායතන (PFI) හි අවශ්‍ය ඇප සුරැකුම් ලබා ගත හැකිය.
12	සංවර්ධන ඉලක්කයන්	(i) මුළු ණය සංඛ්‍යාවෙන් 20%ක් අලුතින් ආරම්භ කරන ව්‍යාපාර සඳහා ලබා දිය යුතුය.  (ii) මුළු ණය සංඛ්‍යාවෙන් 20% ක් කාන්තාවන් විසින් මෙහෙයවන ක්ෂුද්‍ර, සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායයන් වෙත ලබා දිය යුතුය.	(i) මුළු ණය සංඛ්‍යාවෙන් අවම වශයෙන් 10% කාන්තාවන් විසින් මෙහෙයවන ක්ෂුද්‍ර, සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායයන් වෙත ලබා දිය යුතුය.  (ii) මුළු ණය සංඛ්‍යාවෙන් අවම වශයෙන් 10%ක් දේශගුණික ආරක්ෂණ මූල්‍යකරණය කාර්යයන් (climate financing) සඳහා ක්ෂුද්‍ර, සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායයන් වෙත ලබා දිය යුතුය.		

<p>(iii) සියළුම ණය ඉලක්කගත සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායයන් වෙත ලබා දිය යුතුය. (අළුතින් ආරම්භ කරන ව්‍යාපාර /කාන්තාවන් විසින් මෙහෙයවන ව්‍යාපාර /කොළඹින් පිටත පිහිටි/ ඇප මත නොවන කාරක ප්‍රාග්ධනය)</p>			
---	--	--	--